

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ජාතික විද්‍යා පදනමේ (“පදනම”) 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරුද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, පදනමේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, පදනම අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය පදනම ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනමේ මත ගිණුම් තැබීම හා පදනමේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

පදනමේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, පදනමේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්‍රෝධනයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වේතනාන්විත මහභරිමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මත භරිමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් පදනමේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ පදනමේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;
- යම් අදාළ ලිඛිත නීතියකට හෝ පදනමේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, පදනම ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 01 හි 53 ඡේදය ප්‍රකාරව, මූල්‍ය ප්‍රකාශනවල වාර්තා කෙරෙන සියලුම සංඛ්‍යාත්මක තොරතුරු සඳහා පසුගිය වසරේ සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කළ යුතු වුවත් හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සඳහා සංසන්දනාත්මක තොරතුරු හෙළිදරව් කර නොතිබුණි.	කළමනාකාරිත්වය විසින් පිළිතුරු ලබාදී නොමැත.	ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශනයේ සංසන්දනාත්මක සංඛ්‍යා හෙළිදරව් කළ යුතුය.
(ආ) පූර්ව කාල පරිච්ඡේදයට අදාළ දෝෂ නිවැරදි කිරීමේදී, දෝෂය සිදු වූ කාල පරිච්ඡේදය සඳහා ඉදිරිපත් කරන ලද සංසන්දනාත්මක අගයන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 3 හි 47 ඡේදය ප්‍රකාරව නැවත ප්‍රකාශ කළ යුතු වුවත් පෙර කාලපරිච්ඡේදයට අදාළව රු. 5,041,066 ක දෝෂවල සංසන්දනාත්මක අගයන් පදනම විසින් නැවත ප්‍රකාශ කර නොතිබූ අතර 54 ඡේදයට අනුකූලව අවශ්‍ය හෙළිදරව් කිරීමද සිදුකර නොතිබුණි.	ඉදිරි වර්ෂයේ (2025) සිට, හෙළිදරව් කිරීම් යටතේ ඒවා ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබේ.	පූර්ව කාලපරිච්ඡේදයට අදාළ දෝෂ නිවැරදි කිරීමේදී, දෝෂ සිදු වූ කාලපරිච්ඡේදය සඳහා ඉදිරිපත් කරන ලද සංසන්දනාත්මක අගයයන් ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව නැවත ප්‍රකාශ කර හෙළිදරව් කළ යුතුය.

- (ඇ) සම්පූර්ණයෙන් ක්ෂය කරන ලද නමුත් තවමත් භාවිතා කරන වත්කම් වල වටිනාකම රු.101,951,683 ක් වූ අතර ඒවායේ දළ ධාරණ අගය ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 07 හි 92 ඡේදය ප්‍රකාරව මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි. තවද, රු.8,794,179 ක් වූ සම්පූර්ණයෙන්ම ක්‍රමක්ෂය කරන ලද අස්පාඨ්‍ය වත්කම් පිළිබඳ අවශ්‍ය තොරතුරුද මූල්‍ය ප්‍රකාශනවල අනාවරණය කර නොතිබුණි.
- (ඈ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 11 ප්‍රකාරව මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ භාණ්ඩාගාරයෙන් ලැබුණු ප්‍රදාන ආදායමක් ලෙස හඳුනාගෙන තිබුණද, පදනම විසින් එම ප්‍රදාන ද ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 20 ට අනුකූලව විලම්බිත ආදායමක් ලෙසද ගිණුම්ගත කර තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, වර්ෂය අවසානයේදී රු.46,547,611 ක් වූ ජංගම නොවන වගකීම් වැඩිපුර දක්වා තිබුණි. තවද, එම ප්‍රදාන භාවිතා කර මිලදී ගත් ස්ථාවර වත්කම් මත ක්‍රමක්ෂය කිරීම ද ආදායමක් ලෙස සලකනු ලැබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ආදායම රු.4,487,658 කින් වැඩි වී තිබුණි.
- (ඉ) ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 14 හි 34 ඡේදයට අනුකූලව, ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන දීමනා හෙළිදරව් කිරීම අවශ්‍ය වේ. කෙසේ වෙතත්, එම තොරතුරු මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කර නොතිබුණි.
- විගණන නිරීක්ෂණය සමඟ එකඟ වෙමි.
- විසින් පිළිතුරු ලබාදී නොමැත.
- ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සම්පූර්ණයෙන්ම ක්ෂය කරන ලද නමුත් තවමත් භාවිතයේ පවතින වත්කම්වල දළ ධාරණ වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල හෙළිදරව් කළ යුතුය.
- ලැබුණු ප්‍රදාන, ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිති අංක 11 යටතේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශනයේ ආදායමක් ලෙස හඳුනාගත යුතුය.
- ප්‍රධාන කළමනාකරණ කාර්ය මණ්ඩලයට ගෙවනු ලබන දීමනා ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශනවල වෙන වෙනම හෙළිදරව් කළ යුතුය.

(ඊ)	"Mandate 06" යටතේ මිලදී ගත් ප්‍රාග්ධන වත්කම් වියදමක් ලෙස සහ දේපළ, පිරිසත සහ උපකරණ ලෙස එකවර ගිණුම්ගත කර ඇති බැවින් සමාලෝචිත වර්ෂයේ උනන්දුවය රු. 8,196,023 කින් වැඩි වී තිබුණි.	කළමනාකාරිත්වය විසින් පිළිතුරු ලබාදී නොමැත.	මිලදී ගත් ප්‍රාග්ධන වත්කම් දේපළ, පිරිසත සහ උපකරණ යටතේ ගිණුම්ගත කළ යුතුය.
-----	---	--	--

1.5.2 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පදනම විසින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ (SLINTEC) රු.883,002,124 ක් වූ ප්‍රකාශිත ආයෝජනයේ පැවැත්ම සහ හිමිකාරිත්වය තහවුරු කිරීම සඳහා කොටස් සහතික හෝ වෙනත් ප්‍රමාණවත් සුදුසු සාක්ෂි විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	SLINTEC ආයතනය සමඟ පරීක්ෂා කර නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබේ.	රු.883,002,124 ක් වූ ප්‍රකාශිත ආයෝජනයේ පැවැත්ම සහ හිමිකාරිත්වය තහවුරු කිරීම සඳහා කොටස් සහතිකයක් හෝ වෙනත් ප්‍රමාණවත් සහ සුදුසු සාක්ෂි කඩිනමින් විගණනයට ලබා දිය යුතුය.

1.5.3 විගණනය සඳහා ලබා දී නොමැති භෞතික විගණන සාක්ෂි

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
වර්ෂය තුළ රු.8,868,143 ක් වටිනා කාර්යාල උපකරණ භෞතිකව සත්‍යාපනය කර නොමැත.	නිරීක්ෂණය සමග එකඟ වේ. ස්ථාවර වත්කම්වල කාර්යාල උපකරණ කාණ්ඩය සැසඳීම් කර රු.98,956,510 ක වත්කම්වල වටිනාකම භෞතිකව සත්‍යාපනය කර ඇත. රු.8,868,143 ක් වූ වත්කම් භෞතිකව හඳුනා ගැනීමට හේතු කිහිපයක් නිසා අපහසු වී ඇත.	භෞතිකව සත්‍යාපනය නොකළ කාර්යාල උපකරණ හඳුනාගෙන කඩිනමින් ගිණුම්ගත කළ යුතුය.

1.6 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

	නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනතේ 2(1) සහ 102 වගන්ති.	ආදායම් බදු සඳහා ලියාපදිංචි වීමට හෝ බදු නිදහස් කිරීම් ලබා ගැනීමට පදනම විසින් පියවර ගෙන නොතිබුණි.	ජාතික විද්‍යා පදනම ආදායම් බදු සඳහා ලියාපදිංචි වී නොමැත.	දේශීය ආදායම් බදු චක්‍රලේඛය අනුව ක්‍රියාමාර්ග ගත යුතුය.
(ආ)	2020 අගෝස්තු 28 දිනැති රාජ්‍ය මුදල් චක්‍රලේඛ අංක 01/2020 මගින් සංශෝධනය කරන ලද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 756.	සමාලෝචිත වර්ෂය සඳහා සමීක්ෂණ මණ්ඩල වාර්තා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර නොතිබූ අතර සමීක්ෂණයේදී භාවිතයට නුසුදුසු ලෙස හඳුනාගත් භාණ්ඩ 2022 වර්ෂයේ සිට බැහැර කර නොමැත.	2024 භාණ්ඩ සමීක්ෂණයේ කාර්ය මණ්ඩල සඳහා 2025 ජනවාරි මාසයේ සිට කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය ලබා දී තිබේ. 2025 සිට සෑම වසරකම දෙසැම්බර් 15 වන දින හෝ ඊට ආසන්න දිනකදී සමීක්ෂණ මණ්ඩල කමිටු පත් කිරීමට කටයුතු කරනු ලැබේ.	භාණ්ඩ සමීක්ෂණ මණ්ඩල වාර්තා විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ යුතු අතර හඳුනාගත් භාවිතයට නුසුදුසු භාණ්ඩ බැහැර කළ යුතුය.
(ඇ)	ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 876(1)	ජාතික විද්‍යා පදනම විසින් ස්ථාපිත කර ඇති සංවර්ධන අරමුදල භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව රු.327,701 ක මුදලක් අරමුදලට බැර කර තිබුණි.	කළමනාකාරිත්වය විසින් පිළිතුරු ලබාදී නොමැත.	අරමුදලක් පිහිටුවීම සඳහා භාණ්ඩාගාරයෙන් විධිමත් අනුමැතිය ලබා ගත යුතුය.
(ඈ)	2021 නොවැම්බර් 16 දිනැති අංක 01/2021 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය මගින් හඳුන්වා දෙන ලද රාජ්‍ය ව්‍යවසායන් සඳහා වන මෙහෙයුම්	මූල්‍ය වර්ෂය අවසන් වී මාස 05ක් ඇතුළත වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුවත් 2022 සහ 2023 වර්ෂ සඳහා වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොතිබුණි.	දැඩි කාර්ය මණ්ඩල හිඟය හේතුවෙන්, 2022 සහ 2023 වර්ෂයන් සඳහා වාර්ෂික වාර්තාව සකස් කිරීම ප්‍රමාද වූ අතර තෝරාගත් පරිවර්තකයන්ට එම කාර්යය සම්පූර්ණ කිරීමට බොහෝ කාලයක් ගත විය. කෙසේ වෙතත්, 2022	මෙහෙයුම් අත්පොත අනුව, වර්ෂය අවසන් වී මාස 05ක් ඇතුළත වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතුය.

අත්පොතේ 6.6
වගන්තිය

වර්ෂය සඳහා වන
වාර්ෂික වාර්තාව
කැබිනට් අනුමැතිය ලබා
ගැනීම සඳහා 2024
අගෝස්තු මාසයේදී
අමාත්‍යාංශයට ඉදිරිපත්
කර ඇත.

- (ඉ) 2024 ජනවාරි 2023 සහ 2024 වර්ෂවල කළමනාකාරිත්වය රඳවා ගත් ප්‍රදාන
10 දිනැති නිම කරන ලද පර්යේෂණ විසින් පිළිතුරු ලබාදී මුදල කඩිනමින්
ජාතික අයවැය ව්‍යාපෘති 29ක් සඳහා නොමැත. භාණ්ඩාගාරය වෙත
වක්‍රලේඛ අංක පදනම වෙත රු. ප්‍රේෂණය කළ
01/2024 119,161,136ක් ලැබී යුතුය.
තිබුණි. අදාළ කාර්යය අවසන් කිරීමෙන් පසු එම
ප්‍රතිපාදනවලින් රු.5,519,522 ක මුදලක්
ඉතිරි විය. එම ඉතිරි මුදල්
භාණ්ඩාගාරය වෙත
ප්‍රේෂණය කළ යුතු වුවත්
එය
භාණ්ඩාගාරයට ප්‍රේෂණය
කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 5,081,473 ක ඌනතාවයක් වූ අතර ඊට අනුරූප ඉකුත්
වර්ෂයේ ඌනතාවය රු. 21,234,344 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 16,152,871 ක
වර්ධනයක් නිරීක්ෂණය විය. කාර්ය මණ්ඩල වැටුප් රු.12,837,325 කින් සහ ප්‍රාග්ධන වියදම්
රු.43,589,827 කින් වැඩිවීමට සාපේක්ෂව භාණ්ඩාගාර ප්‍රදාන රු.75,058,196 කින් වැඩිවීම මෙම
වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

- | විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|---|---|---|
| (අ) 2024 මූල්‍ය වර්ෂය සඳහා පර්යේෂණ
භයක් සඳහා අයවැයෙන් රුපියල්
මිලියන 270ක් වෙන් කර තිබුණද,
වර්ෂය තුළ භාවිතා කර තිබුණේ රුපියල්
මිලියන 69 ක් පමණි. මෙම ප්‍රතිපාදන
භාවිතයේ ප්‍රමාණය අඩුවීම ව්‍යාපෘති
සැලසුම් කිරීමේ සහ ක්‍රියාත්මක කිරීමේ
අකාර්යක්ෂමතාවයන් විය. | වර්ෂය අවසාන භාගයේදී
කළමනාකරණ මණ්ඩලයක්
නොමැතිව ක්‍රියාත්මක වූ
අතර, පළමු වාරිකය ජුනි
මාසයේදී ලැබීමෙන් මාස
භයක් ගතවී තිබීමත්, පවතින
කැලඹිලි සහිත තත්ත්වයන්
යටතේ, ක්‍රියාකාරී
පර්යේෂකයින් සැලකිය යුතු
සංඛ්‍යාවක් රට හැර යාමේ | ප්‍රායෝගික
තත්ත්වය
සැලකිල්ලට ගෙන
අයවැය සහ
සැලසුම් සකස් කළ
යුතුය. අනුමත
ප්‍රතිපාදනවලින්
අපේක්ෂිත අරමුණු
සාක්ෂාත් කර
ගැනීමට ක්‍රියාමාර්ග |

ප්‍රතිඵලයක් ලෙස ගත යුතුය.
අනපේක්ෂිත ලෙස සහ අපට
පාලනය කළ නොහැකි පරිදි
ප්‍රදාන අයදුම්පත් සංඛ්‍යාව අඩු
වූ අතර අපේක්ෂිත ප්‍රමාණයට
වඩා ගුණාත්මක භාවය දුර්වල
විය.

- (ආ) මුදල් ශේෂය තුළ ඇතුළත් වසර තුනක කාලයක සිට පවතින රු.2,045,055 ක් සහ වසර හයක කාලයක සිට පවතින රු.851,287 ක මුදලක් ඇතුළත් වන අතර, මෙම මුදල් සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
- රු.2,045,055 ක ශේෂය, රුහුණු විශ්වවිද්‍යාලය විසින් මෙහෙයවන ලද කුරුඳු ව්‍යාපෘතියක් සඳහා ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයට පියවීමට අවශ්‍ය මුදල්වලින් සමන්විත වන අතර, එම ශේෂය මූල්‍ය ප්‍රකාශනවල වියදම් යටතේ වාර්තා කර ඇත. ජාතික විද්‍යා පදනම එම මුදලට එකඟ වී නොමැති අතර, නිවැරදි ප්‍රකාශන ලද පසු, හැකි ඉක්මනින් එම මුදල පියවීමට පියවර ගනු ලැබේ. විශ්ව පාරම් අරමුදල මගින් අවසාන ප්‍රගති වාර්තාවේ සහ මූල්‍ය ප්‍රකාශනයේ අරමුදල් සපයන ලද ප්‍රදාන ඇගයීම අවසන් නොකිරීම හේතුවෙන් ඉතිරි මුදල ආපසු ලබා දීමට නොහැකි විය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
ජාතික විද්‍යා පදනමේ 2024 වර්ෂයේ ක්‍රියාකාරී සැලැස්මට අනුව ලගා කරගත් අරමුණු වල ප්‍රගතිය අවස්ථා 07 කදී සියයට 8.5 සිට සියයට 50 දක්වා අඩු වී තිබුණි.	කළමනාකාරීත්වය විසින් පිළිතුරු දී ලබා දී නොමැත.	ප්‍රායෝගික තත්ත්වය සලකා බලන සැලසුම් සකස් කළ යුතු අතර සකස් කළ ක්‍රියාකාරී සැලැස්මට අනුව ක්‍රියාකාරකම් සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගත යුතුය.